

කොළඹ විශ්ව විද්‍යාලය - ශ්‍රී ලංකාව

ශාස්ත්‍ර පීඨය

ශාස්ත්‍රවිදී දෙවන වසර සාමාන්‍ය/අධ්‍යාපනවේදී උපාධි පරීක්ෂණය
2016/2017

(දෙවන සෙමෙස්තර අවසාන)

ECN 2226 - අන්තර් මධ්‍ය සාර්ව ආර්ථික විද්‍යාව

කාලය පෑ දෙකයි (02)

ඕනෑම ප්‍රශ්න හතරකට (04) පිළිතුරු සපයන්න

1. අ. දියුණු වෙමින් පවතින රටවල සාර්ව ආර්ථික අරමුණු ප්‍රාථමික හා ද්විතීක වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වයි. මෙම බෙදා දැක්වීම පිටුපස පවතින හේතු පැහැදිලි කරන්න.

(ලකුණු 12යි)

ආ. “සංවර්ධනය වෙමින් පවතින රටවල පිස්කල් ප්‍රතිපත්තිය මූල්‍ය ප්‍රතිපත්තියට වඩා පැහැදිලි ලෙස යෝග්‍ය වේ.” මෙම ප්‍රකාශනය තර්කානුකූලව විමසන්න.

(ලකුණු 13යි)

2. අ. පරිභෝජන ශ්‍රිතයේ සාමාන්‍ය ස්වභාවය $C(Y) = a_0 + b_0Y$ වශයෙන් දී ඇත. මෙහි C පරිභෝජන වියදම දක්වන අතර Y මගින් ජාතික ආදායම දක්වයි.

i. මෙම සමීකරණයෙහි ‘ a_0 ’ යන්න බාහිර සාධක මත පදනම් වේ. පැහැදිලි කරන්න.

(ලකුණු 04යි)

ii. පරිභෝජන මට්ටම (C) ආදායම (Y) ඉහළ යන අනුපාතයෙන් ඉහළ නොයයි. මෙය මිනිසුන්ගේ මානසිකමය හැසිරීම මත තීරණය වේ. පැහැදිලි කරන්න.

(ලකුණු 04යි)

iii. $MPC + MPS = 1$ යන්නෙහි ආර්ථිකමය තේරුම පැහැදිලි කරන්න.

(ලකුණු 05යි)

ආ. $Y = (a + I) * 1 / (1 - mpc)$ යන සමීකරණය ඇසුරින් පහත ලේඛනයෙහි සමස්ත නිමයුම් මට්ටම් ගණනය කරන්න.

ස්වයන්ත වියදම	ආන්තික පරිභෝජන නැමියාව	ආයෝජනය	සමස්ත නිමැසුම
200	0.5	500	
300	0.5	300	
400	0.4	500	
500	0.5	500	
500	0.6	600	

(ලකුණු 06යි)

ඇ. පහත ලේඛනය ඇසුරින් ඉතිරි කිරීම් සහ පරිභෝජන ශ්‍රිතයන් ව්‍යුත්පන්න කරන්න.

ජාතික අදායම රු.මිලියන	පරිභෝජන වියදම රු.මිලියන
300	240
500	400

(ලකුණු 06යි)

3. පහත සඳහන් වටිනාකම් ආවෘත මන:කල්පිත ආර්ථිකයක් නියෝජනය කරයි. (C, I, G, TR රු.බි. වලින් මැන දක්වයි).

$$C = 300 \quad MPC = 0.7 \quad t = 0.2$$

$$G = 400 \quad I = 200 \quad TR = 50$$

අ. පහත ආර්ථිකයේ පරිභෝජන ශ්‍රිතය ව්‍යුත්පන්න කරන්න.

(ලකුණු 02)

ආ. සමතුලිත ජාතික අදායම් මට්ටම කුමක්ද?

(ලකුණු 06)

ඇ. ආයෝජන ගුණකයේ වටිනාකම කුමක්ද?

(ලකුණු 03)

ඈ. සමතුලිත ආදායම් මට්ටම යටතේ පරිභෝජන සහ ඉතිරි කිරීම් මට්ටම් කුමක්ද?

(ලකුණු 03)

ඉ. රජය විසින් අඩු ආදායම් ලාභීන් මත රුපියල් මිලියන 10000ක සෘජු සංක්‍රාම වියදමක් දැරීමට තීරණය කළා යැයි සිතන්න. නව සමතුලිත ජාතික අදායම ගණනය කරන්න.

(ලකුණු 06)

ඊ. මෙම සියලුම ප්‍රතිපල/ වෙනස්වීම් රූපසටහනක් මත ඇඳ දක්වන්න.

(ලකුණු 05)

4. පහත සමීකරණ මන:කල්පිත ආර්ථිකයක් නියෝජනය කරයි. (C, I, G, T, TR සහ NX රු.මිලියන වලින් මැන දක්වයි.)

$$\begin{array}{lll} C = 200 + 0.8Y & NX = 25 & T = 10 + 0.1Y \\ G = 600 & I = 350 & TR = 160 \end{array}$$

අ. සමතුලිත ජාතික අදායම් මට්ටම ගණනය කරන්න.

(ලකුණු 06)

ආ. රජය විසින් රුපියල් මිලියන 50කින් රාජ්‍ය වියදම ඉහළ දැමීමට තීරණය කලා යැයි සිතන්න. නව සමතුලිත ජාතික අදායම ගණනය කරන්න.

(ලකුණු 04)

ඇ. ප්‍රතිපත්තිම තීරණයක් මත රජය විසින් අදායම් බදු අනුපාතය (income tax rate) 10% කින් වැඩි කිරීමට තීරණය කරන ලදී. නව සමතුලිත ජාතික අදායම කුමක්ද?

(ලකුණු 06)

ඈ. නව බදු අනුපාතය යටතේ ගුණකයේ වටිනාකම කුමක්ද?

(ලකුණු 03)

ඉ. මෙම සියලුම වියදම් වැඩිවීම් සහ බදු අනුපාතය වෙනස් වීම් සැලකිල්ලට ගනිමින් රජයේ අයවැය හිඟය /අතිරික්තය (budget deficit / surplus) ගණනය කරන්න.

(ලකුණු 02)

ඊ. රජය විසින් වාර්ෂික සුභසාධන වියදම් කපා දැමීමට තීරණය කරන ලදී. ජාතික අදායම මත මෙම ප්‍රතිපත්තියේ බලපෑම කුමක් වේද? රුපසටහනක් ඇසුරින් කෙටියෙන් පැහැදිලි කරන්න.

(ලකුණු 04)

5. පහත සමීකරණ මන: කල්පිත ආර්ථිකයක් නියෝජනය කරයි. (C, I, G, T වැනි විචල්‍යන් රු.මිලියන වලින් මැන දක්වයි.)

$$\begin{array}{ll} C = 200 + 0.7Y & T = 100 \\ t = 0.1 & I = 700 - 50i \\ G = 500 & L = 0.4Y - 20i \\ M/P = 900 & \end{array}$$

අ. IS සහ LM පැහැදිලි කරන සමීකරණ ව්‍යුත්පන්න කරන්න.

(ලකුණු 08)

ආ. සමතුලිත ජාතික අදායම සහ පොළී අනුපාතය කුමක්ද?

(ලකුණු 05)

ඇ. රජය විසින් බදු අනුපාතය 0.2 දක්වා සහ මුදල් සැපයුම රුපියල් මිලියන 100 කින් වැඩි කිරීමට තීරණය කළ යැයි සිතන්න. නව සමතුලිත පොළී අනුපාතය සහ ජාතික අදායම කුමක්ද?

(ලකුණු 07)

ඈ. 'MPC' සහ 't' IS වක්‍රයට බලපාන ආකාරය පැහැදිලි කරන්න.

(ලකුණු 05)

6. අ. පූර්ණ ප්‍රාග්ධන සංවලන තත්වයක් සහ නම්‍ය විනිමය අනුපාත ක්‍රමයක් යටතේ පොළී අනුපාතය සහ ජාතික අදායම මත අයවැය ප්‍රසාරණයක බලපෑම කුමක්ද? රූප සටහනක් ඇඳුරින් පැහැදිලි කරන්න.

(ලකුණු 15)

ආ. ප්‍රාග්ධන සංවලනය පූර්ණ වන විට සහ විනිමය අනුපාතය නම්‍ය වන විට පහත සඳහන් ප්‍රතිපත්ති තීරණයන් ජාතික අදායම මත බලපාන ආකාරය කෙසේද? රූප සටහන් ඇඳුරෙන් පැහැදිලි කරන්න.

- (i) සුභසාධන වියදම් වල අඩු කිරීමක්
- (ii) සංචිත අනුපාතයේ පහළ යාමක්

(ලකුණු 10)

7. අ. “උද්ධමනය සෑම විටම සහ සෑම තැනම මූල්‍යමය ප්‍රපංචයකි.” ඔබ එකඟ වන්නේද? ඔබගේ පිළිතුර පැහැදිලි කරන්න.

(ලකුණු 08)

ආ. උද්ධමනය පිළිබඳ කේන්සියානු (Keynesian) සහ සම්භාව්‍ය (Classical) දර්ශනයන් අතර වෙනස්කම් දක්වන්න.

(ලකුණු 09)

ඇ. පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ උද්ධමනයේ ප්‍රවණතාවයන් සහ එයට බලපෑ හේතු පැහැදිලි කරන්න.

(ලකුණු 08)

8. පහත සඳහන් ඕනෑම මාතෘකා දෙකක් (02) ක් පිළිබඳ කෙටි සටහන් ලියන්න.

අ. ආර්ථික වර්ධනය පිළිබඳ කේන්සියානු (Keynesian) සහ සම්භාව්‍ය (Classical) දර්ශනයන්

ආ. තෙරපිමේ ප්‍රතිවිපාකය (Crowding out effect) හා පිසිකල් ප්‍රතිපත්තිය

ඇ. මුදල් සඳහා පවතින ඉල්ලුම සහ ද්‍රවශීලතා පාශය (Liquidity Trap)

ඈ. නව ලිබරල්වාදී ප්‍රතිපත්ති (Neo Liberal Policies) සහ ශ්‍රී ලංකා ආර්ථිකය

(සෑම එකකට ලකුණු 12.5 බැගින්)
